

මෙම පාඨම අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

- ↳ විව්ලාසයන් කිහිපයක් ඇති සූත්‍රයක එක් විව්ලාසයක් හැර ඉතිරි ඒවායේ අගය දුන් විට අගය නොදුන්නා විව්ලාසයේ අගය සෙවීමට,
- ↳ සරල සූත්‍රයක උක්තය මාරු කිරීමට

හැකියාව ලැබේ.

27.1 සූත්‍ර

මබ විද්‍යාව පාඨම අධ්‍යාපනය කරන විට හොතික රාජි පිළිබඳව දැන ගැනීමට ලැබෙනු ඇති. දිග, පළල, කාලය, ස්කන්ධය, පරිමාව අපට නිතර හමුවන හොතික රාජි වේ. මෙම හොතික රාජින් අතර සම්බන්ධතාවය සූත්‍රය මගින් ඉදිරිපත් කළ හැකි ය. සූත්‍රයක එක් රාජියක් ඉතිරි රාජි ඇසුරින් ප්‍රකාශ කළ හැකි ය. එම විශේෂ වූ රාජිය, සූත්‍රයේ උක්තය වේ. සූත්‍රයක ඇති වෙනත් හොතික රාජියක් උක්ත කිරීමට ගණිත කරම පිළිබඳ අවබෝධය උගත යුතු ය.


නිදුස්‍රාන 1

සැපුළුකෝණාපුයක දිග හා පළල ඇසුරින් එහි වර්ගඑළය සඳහා සූත්‍රයක් ඉදිරිපත් කරන්න.

$$\text{වර්ගඑළය} = \text{දිග} \times \text{පළල}$$

$$\text{දිග} = a$$

$$A = a \times b$$




$$\text{පළල} = b$$


නිදුස්‍රාන 2

ත්‍රිකෝණයක ආඩාරකය හා ලම්බ උස ඇසුරින් එහි වර්ගඑළය සඳහා සූත්‍රයක් ඉදිරිපත් කරන්න.

$$ABC \triangle \text{වර්ගඑළය} = \frac{1}{2} \times \text{ආඩාරකය} \times \text{ලම්බ උස}$$

$$A = \frac{1}{2} \times x \times h$$






නිදසුන 3

සංජුක්කෝපයක දිග හා පළල ඇසුරින් එහි පරිමිතිය සඳහා සූත්‍රයක් ඉදිරිපත් කරන්න.

පරිමිතිය S නම්,

$$\begin{aligned} S &= a + b + a + b \\ &= a + a + b + b \\ S &= 2a + 2b = 2(a + b) \end{aligned}$$



නිදසුන 4

වෘත්තයක අරය a වන විට එහි වර්ගඑලය A සඳහා සූත්‍රයක් ඉදිරිපත් කරන්න.

වර්ගඑලය A නම්,

$$A = \pi a^2$$

මෙහි $\pi = \frac{22}{7}$ යනු නියතයකි.



නිදසුන 5

දුර හා කාලය උපයෝගී කර ගතිමින් වේගය සඳහා සූත්‍රයක් ඉදිරිපත් කරන්න.

$$\text{වේගය} = \frac{\text{දුර}}{\text{කාලය}}$$

$$v = \frac{S}{t}$$

\longleftrightarrow

කාලය = t
වේගය = v

සටහන

සූත්‍රයක විවෘත කිහිපයක් අතර සම්බන්ධතාවක් ඇත.
 $A = 2(a + ba)$ සූත්‍රයේ a හා b හි අගය දන්නා විට A හි අගය ලබා ගත හැකි ය.

27.1 අන්‍යාසය

- සමවතුරසුයක එක පැන්තක දිග a ලෙස ගෙන එහි පරිමිතිය p සඳහා සූත්‍රයක් ගොඩනගන්න.
- $A = a \times b$ නම් $a = 2$ විට $b = 3$ නම් A හි අගය සොයන්න.
- $A = \pi r^2$ සූත්‍රයේ $r = 7$ නම් හා $\pi = \frac{22}{7}$ නම් A හි අගය සොයන්න.
- $A = \frac{1}{2}xh$ සූත්‍රයේ $x = 2$, $h = 3$ නම් A හි අගය සොයන්න.
- සංජුක්කෝපයක දිග x ද පළල y ද වේ. එහි වර්ගඑලය හා පරිමිතිය සොයන්න.

දිග (x)	පළල (y)	වර්ගඑලය	පරිමිතිය
12	10
10	8





27.2 සරල සූත්‍රවල පදයක් උක්ත කිරීම

නම් කරනු ලබන පදයක් උක්ත කිරීම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ප්‍රථම අපට හමුවන වැදගත් ප්‍රත්‍යක්ෂ කිහිපයක් අධ්‍යයනය කරමු.

ප්‍රත්‍යක්ෂ 1- සමාන රාඛවලට සමාන රාඛ එකතු කිරීමෙන් ලැබෙන රාඛ ද සමාන වේ.

$$\begin{aligned} a &= b \text{ හා } c = d \text{ නම්,} \\ a + c &= b + d \end{aligned}$$

ප්‍රත්‍යක්ෂ 2- සමාන රාඛවලින් සමාන රාඛ අඩු කිරීමෙන් ලැබෙන රාඛ ද සමාන වේ.

$$\begin{aligned} a &= b \text{ හා } c = d \text{ නම්,} \\ a - c &= b - d \end{aligned}$$

ප්‍රත්‍යක්ෂ 3- සමාන රාඛ දෙකක් එකම රාඛයකින් ගුණ කිරීමෙන් ලැබෙන රාඛ ද සමාන වේ.

$$\begin{aligned} a &= b \\ na &= nb \end{aligned}$$

ප්‍රත්‍යක්ෂ 4- සමාන රාඛ දෙකක් එකම නිෂ්ශ්‍රානා රාඛයකින් බෙදීමෙන් ලැබෙන රාඛ ද සමාන වේ.

$$\begin{aligned} a &= b \\ \frac{a}{n} &= \frac{b}{n} \quad ; n \neq 0 \end{aligned}$$

නිදසුන 1

$$v = \frac{S}{t} \text{ සූත්‍රයේ } S \text{ උක්ත කරන්න.}$$

$$v = \frac{S}{t}$$

$$v \times t = \frac{S}{t} \times t \quad ; t \neq 0$$

$$vt = S$$

$$S = vt$$

නිදසුන 2

$$S = ut \text{ හි } t \text{ උක්ත කරන්න.}$$

$$S = ut$$

$$\frac{S}{u} = \frac{ut}{u} \quad ; u \neq 0$$

$$\frac{S}{u} = t$$

$$\therefore t = \frac{S}{u}$$





නිදුස්‍යන 3

$V = u + at$ සූත්‍රයේ u උක්ත කරන්න.

$$V = u + at$$

$$V - at = u + at - at$$

$$V - at = u$$

$$\therefore u = V - at$$

නිදුස්‍යන 4

$p = q + x$ සූත්‍රයේ q උක්ත කරන්න.

$$p = q + x$$

$$p - x = q + x - x$$

$$p - x = q$$

$$q = p - x$$

27.2 අභ්‍යාසය

1. (i) $C = 2\pi a$ හි a උක්ත කරන්න.
 (ii) $A = \pi r^2$ හි r උක්ත කරන්න.
 (iii) $A = lx$ හි x උක්ත කරන්න.
 (iv) $p = q + r$ හි q උක්ත කරන්න.
 (v) $y = \frac{m+n}{3}$ හි n උක්ත කරන්න.

2. (i) $v = u + at$ හි t උක්ත කරන්න.
 (ii) $S = ut + \frac{1}{2} at^2$ හි u උක්ත කරන්න.
 (iii) $S = \left(\frac{u+v}{2}\right) t$ හි u උක්ත කරන්න.
 (iv) $x = 2at$ හි a උක්ත කරන්න.
 (v) $y = ap^2$ හි a උක්ත කරන්න.





27.3 ආදේශ කිරීම

සරල සූත්‍රයක දී අති අගයන් ආදේශ කරමින් නම් කරන ලද පදයක අගය සෙවීම සිදු කළ හැකි ය. එය පහත තිද්සුන මගින් අවබෝධ කර ගනිමු.

තිද්සුන 1

$v = u + at$ හි $v = 10$, $a = 3$, $t = 2$ නම් u හි අගය සොයන්න.

$$v = u + at$$

$$10 = u + (3 \times 2)$$

$$10 = u + 6$$

$$u = 10 - 6$$

$$u = 4$$

27.3 අභ්‍යාසය

1. (i) $p = \frac{q+r}{2}$ හි $q = 10$, $r = 8$ නම් p හි අගය ලියන්න.

(ii) $S = ut + \frac{1}{2} at^2$ හි $a = 4$, $t = 2$, $u = 0$ නම් S සොයන්න.

(iii) $v^2 = u^2 + 2as$ සූත්‍රයේ $v = 4$, $u = 3$, $a = 1$ නම් s සොයන්න.

(iv) $S = \frac{n}{2} (a + l)$ සූත්‍රයේ $l = 10$, $a = 4$, $n = 1$ නම් S සොයන්න.

(v) $C = \frac{5}{9} (f - 32)$ සූත්‍රයේ $f = 32$ නම් C සොයන්න.

(vi) $C = \frac{kt}{3} + p$ හි $k = 2$, $t = 3$, $p = 1$ නම් C සොයන්න.

සාරාංශය

- ↳ සමාන රාජිවලට සමාන රාජි එකතු කිරීමෙන් ලැබෙන රාජි ද සමාන වේ.
- ↳ සමාන රාජිවලින් සමාන රාජි අඩු කිරීමෙන් ලැබෙන රාජි ද සමාන වේ.
- ↳ සමාන රාජි දෙකක් එකම රාජියකින් ගුණ කිරීමෙන් ලැබෙන රාජි ද සමාන වේ.
- ↳ සමාන රාජි දෙකක් එකම නිෂ්පුනාය රාජියකින් බෙදීමෙන් ලැබෙන රාජි ද සමාන වේ.

